

සමුපකාර ග්‍රාමීය බැංකුව

සමුපකාර තැන
ග්‍රාමීය බැංකුව

ගිණුම් අංකය	
බැංකු නියෝජිතයාගේ කෙටි අත්සන	

.....

දිනය

සීමාසහිත සමිතිය

මහත්මයාණෙනි,

පහත සඳහන් පරිදි මගේ/අපගේ නමට/නම්වලට තනි/හවුල් ගිණුමක් විවෘත කර දෙන මෙන් ඉල්ලමි/මු.

1. නම සම්පූර්ණයෙන්
ලිපිනය
පුරවැසි හැඳුනුම්පත් අංකය
රක්ෂාව හා වයස
2. නම සම්පූර්ණයෙන්
ලිපිනය
පුරවැසි හැඳුනුම්පත් අංකය
රක්ෂාව හා වයස
3. නම සම්පූර්ණයෙන්
ලිපිනය
පුරවැසි හැඳුනුම්පත් අංකය
රක්ෂාව හා වයස

*සියළු දෙනාම අත්සන් තබනවා නම් “අප” යනු යොදන්න. දෙදෙනෙකුගෙන් එක්කෙනෙකු පමණක් අත්සන් තබනවා නම් “අපෙන් එක්කෙනෙකු” යනු යොදන්න. අපෙන් තිදෙනෙකු යනාදිමෙන් යොදන්න.

*..... විසින් මුදල් ආපසු ලබාගන්නවා ඇත. අපෙන් කවරෙකු වුවද මිය ගිය විට ඒ මියගිය තැනැත්තාගේ නියෝජිතයන්ගෙන් කරුණු නොවිමසා අප ගිණුමෙහි ශේෂව ඇති මුදල අප අතරින් ජීවත්ව සිටින අයට ගෙවිය හැකි වෙනවා ඇත.

මෙහි පසුපිටෙහි සඳහන් නීති සහ රෙගුලාසි කියවා තේරුම්ගත් බවත්, ඒවා පිළිපැදීමට එකඟ වූ බවත් මෙයින් සහතික කරමි/කරමු.

සාකච්ඡා :

මීට හිතවත්,

නම

.....

ලිපිනය

.....

(සාමාන්‍ය විනිශ්චයකාර/ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙරකඳෝරු/ ප්‍රසිද්ධ නොතාරිස් හෝ සමිතියේ සාමාජිකයෙක්)

.....

ආදර්ශ අත්සන

මුදල් ඉතිරි කිරීමේ තැන්පත් ගිණුම් පිළිබඳ රෙගුලාසි

(තනිව හෝ හවුල්ව හෝ)

1. මුදල් ඉතිරි කිරීමේ තැන්පත් ගිණුම් පිළිබඳ ව්‍යාපාරික කටයුතු කරන වේලාවල් සමිතිය විසින් ප්‍රසිද්ධ කර දක්වනු ලබන වේලාවල්ය.
2. මුදල් ඉතිරි කිරීමේ තැන්පත් ගිණුම් විවෘත කිරීම සඳහා එවන ඉල්ලුම්පත් සමිතිය විසින් සපයනු ලබන විශේෂ පෝරමවල ලියා සම්පූර්ණ කර භාර දිය යුතුය.
3. ඕනෑම ප්‍රමාණයක් දක්වා වැඩි මුදලක් තැන්පත් වශයෙන් භාර ගනු ලැබේ.
4. ගිණුම්කරුට ලැබෙන සෑම ණයක්ම දෙනු ලබන්නේ මෙම ගිණුමට බැර කිරීමෙනි.
5. සමිතිය සමග ගනුදෙනු කිරීමට ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන සෑම ආදායමක්ම මෙම ගිණුමේ මාර්ගයෙන් සාමාජිකයාට අයිති කරනු ඇත.
6. මෙම ගිණුමෙන් සතියකට තෙවතාවක් මුදල් ආපසු ලබා ගත හැකිය. මෙයට හැර තවද හදිසි අවස්ථාවලදී බැංකු නියෝජිතයාගේ අවසරය පිට මුදල් ආපසු ලබා ගැනීමට පුළුවන.
7. දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි දෙනෙකුගේ හෝ නම්වලට හවුල්ව මුදල් තැන්පත් කළ හැකිය. මේ මුදල් ඒ දෙදෙනාට හෝ සියළුම දෙනාට හෝ ඒ අයවලුන්ගෙන් එක් කෙනෙකුට හෝ ඊට වැඩි දෙනෙකුට හෝ ඒ අය අතුරෙන් ජීවත්ව සිටින්නන්ට ආපසු ලබා ගත හැකිය.
8. ගිණුමක් විවෘත කිරීම සඳහා වුවමනා අඩුම ගණන රු ක් වේ. ඊට පසුව භාරගනු ලැබෙන අඩුම තැන්පත් මුදල ක් වේ. රු වඩා ශේෂයක් නැති ගිණුමක් එම මුදල තැන්පත් කළ අයට එය ආපසු ගෙවා කවර වේලාවක වුවද සමිතියට එම ගිණුම වසා දැමිය හැක.
9. මුදල් ඉතිරි කිරීමේ තැන්පත් ගිණුම් මගින් වෙක්පත් එකතු කර මාරු කරවා ගත නොහැකිය.
10. අප්‍රියෙල් සිට ජුනි මස දක්වාද, ජූලි සිට සැප්තැම්බර් මස දක්වාද, ඔක්තෝබර් සිට දෙසැම්බර් මස දක්වාද, ජනවාරි සිට මාර්තු මස දක්වාද ඇති කාර්තු ඇතුළතදී පවත්වාගෙන එනු ලැබෙන අඩුම ශේෂයන්ට පොළී ගෙවනු ලැබේ.
11. තැන්පත් කරනු ලබන මුදල් හා ආපසු ගන්නා ලබන මුදල් සටහන් කරනු ලබන පාස්පොතක් එක් එක් මුදල් තැන්පත් කරන්නාට නොමිලේ සමිතිය සපයනවා ඇත. බැංකු නිලධාරියාගේ හෝ වගකිව යුතු නිලධාරියකුගේ කෙටි අත්සන රහිත පාස්පොතේ සටහන්ව ඇති කිසිම මුදලක් ගැන සමිතිය විසින් වගකීම භාරගනු නොලැබේ. මුදල් තැන්පත්කරන්නන් සමිතියෙන් පිටවී යාමට පෙර පාස්පොත පරීක්ෂා කර බලා එහි කර ඇති සටහන් නිවැරදි යැයි සැහිමකට පත්විය යුතුය.

12. කවර කෙනෙකු විසින් වුවද වංචනික වැඩක් හේතුවෙන් හෝ සිදුවී තිබුණේ වුවද එය නොසලකා පාස්පොතද මුදල් තැන්පත් කළ තැනැත්තාගේ යැයි අදහස් කරන අත්සන සහිත මුදල් ආපසු ලබා ගැනීමේ පෝරමයද ඉදිරිපත් කරන තැනැත්තෙකුට සමිතිය විසින් මුදල් ගෙවූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් එම මුදල් තැන්පත් කර ඇති තැනැත්තා වෙත සියළුම වගකීම් වලින් සමිතිය නිදහස් වේ.
13. පාස්පොතක් නැති වූ විට හෝ නරක් වූ විට හෝ ඊට හේතුව වශයෙන් සැහිමකට පත්විය හැකි කරුණුද සැහෙන වන්දියක්ද ඉදිරිපත් කළ විට සමිතියේ පොත්වල සඳහන් ගණන් හිලවි අනුව පිළියෙල කරන ලද අළුත් පොතක් මුදල් තැන්පත් කළ අය වෙත සමිතිය නිකුත් කරනවා ඇත. මේ පාස්පොතේ සඳහන් ගණන් හිලවි මුදල් තැන්පත් කළ තැනැත්තා විසින් භාර ගත යුතුය. අළුතෙන් පාස්පොතක් නිකුත් කිරීම සඳහා රු. ක් ගාස්තුවක් අයකරනු ලැබේ.
14. කවර වේලාවක වුවද මේ රෙගුලාසි වෙනස් කිරීමටද ඊට වෙන රෙගුලාසි එකතු කිරීමටද ලික් මසකට අඩු නොවන කාලයක් කල් ඇතුළු ප්‍රසිද්ධ ලෙස දැනුම් දී පොළී ප්‍රමාණය වෙනස් කිරීමටද බලය සමිතිය වෙත තබා ගනු ලැබේ. එසේ දැනුම් දුන් කාලය අවසානයේදී තමන්ගේ ගිණුමෙහි ශේෂට ඇති සම්පූර්ණ මුදල්, යම් මුදල් තැන්පත් කළ තැනැත්තෙකු ආපසු ලබාගෙන නොසිටියේ නම් ඉහත සඳහන් පරිදි වෙනස් කරන ලද හෝ සංශෝධනය කරන ලද හෝ රෙගුලාසි පිළිනැතිමටද ඊට යටත්ව කටයුතු කිරීමටද ඔහු එකඟවී සිටින්නෙකු වශයෙන් සලකනු ලැබේ.